

இரண்டாம் துவணைப் பரீட்சை - 2025

නම பெயர் Name	
---------------------	--

පළමු වන ප්‍රශ්නය ඇතුළුව i කොටසින් ප්‍රශ්න දෙකක්ද ii කොටසින් ප්‍රශ්න දෙකක්ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න

සඳුළු අ.පො.ස උසස් පෙළ විභාගය සමත්වී ජාතික වෘත්තීය පුහුණු අධිකාරියේ රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරා ඇති අයෙකි. ඇය 2025/01/01 දින තමා ඉතිරි කරගත් රු 250 000 මුදලක් හා මහජන බැංකුවේ SME ණය යෝජනා ක්‍රමය යටතේ 12% පොලියට රු 200 000 ක ණය මුදලක් ද ලබාගෙන නිව්ට්ලිව නගරයේ තම පියාට අයත් රු 200 000 ක් වටිනා ගොඩනැගිල්ලක "සදු බිසුව පෙන්ටර්" නමින් රූපලාවන්‍ය ආයතනයක් ආරම්භ කරන ලදී. ඇයගේ සහාය සඳහා රු 12 000 මාසික වැටුපකට ඇයගේ මිතුරිය වන මධාරා බඳවා ගන්නා ලදී.

	රු
රූපලාවන්‍ය ද්‍රව්‍ය ගැනුම්	100 000
විදුලි බිල් ගෙවීම්	10 000
රක්ෂණ වියදම්	5 000
සේවක වැටුප් ගෙවීම	12 000
ණය පොලී ගෙවීම්	2 000
උපකරණ මිලට ගැනීම	85 000
ව්‍යාපාරයේ ප්‍රවර්ධන වියදම්	8 000
සේවා සැපයීමෙන් ලැබූ ආදායම	285 000
රූපලාවන්‍ය ද්‍රව්‍ය ණයට ගැනුම්	35 000

ව්‍යාපාරය විසින් සපයන ගුණාත්මක හා සුනදශීලී සේවාව නිසා පාරිභෝගිකයින් තුළ හොඳ විශ්වාසයක් ගොඩනැගී ඇත. මේ නිසා සඳළි තවත් ශාඛාවක් ගම්පහ නගරයේ ආරම්භ කිරීමට ද තීරණය කර ඇත.

- i. (අ) ඉහත ව්‍යාපාරය වසින් සපයන අවශ්‍යතාවය කුමක්ද ?
(ආ) මෙම ව්‍යාපාරයට ඇති ශක්තීන් දෙකක් නම් කරන්න
- ii. (අ) සඳු බියුටි සෙන්ටර් අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද?
(ආ) එම සංවිධාන වර්ගයට අයත් වාසියක් හා අවාසියක් ලියා දක්වන්න
- iii. (අ) මෙම සිද්ධියේ සඳහන් රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද?
(ආ) එම සංවිධාන වර්ගය ආරම්භ කළ හැකි පනතක් ලියන්න
- iv. (අ) ඉහත සිද්ධිය තුළ ඇති කළමනාකරණ කාර්යයන් දෙක නම් කර ඒ සඳහා සිද්ධිය ඇසුරින් නිදසුන් සපයන්න
(ආ) සඳලිගේ ව්‍යාපාරයට ඇති ව්‍යාපාර අවස්ථාවක් මෙම සිද්ධිය ඇසුරින් දක්වන්න
- v. 2025/01/01 දිනට ගිණුම්කරණ සම්කරණය අගයන් සහිතව පෙන්වන්න
- vi. (අ) ඡන්දාරී මාසයට අදාළ බැංකු ණය පොලිය ගණනය කරන්න
(ආ) 2025/01/31 දිනට ණය පොලී ගිණුම් ගත කිරීමට අදාළ ද්විත්ව සටහන පෙන්වන්න
- vii. (අ) 2025/01/31 දිනට ගොඩනැගිලි ක්ෂය ප්‍රමාණය ගණනය කරන්න
(ආ) ඉහත ක්ෂය ගිණුම් ගත කිරීමට අදාළ ද්විත්ව සටහන ලියා දක්වන්න
- viii. 2025/01/31 දිනට මදල් ශේෂය ගනනය කරන්න

- ix. 2025/01/31 දිනට ශුද්ධ ලාභය ගණනය කරන්න
x. 2025/01/31 දිනට හිමිකම් ගණනය කරන්න

(ල. 2×10)
(මුළු ලකුණු. 20)

i කොටස ව්‍යාපාර අධ්‍යයනය
ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න

02.

- i. (අ) ව්‍යාපාරයක් යනු කුමක්ද? (ල. 01)
(ආ) ව්‍යාපාරයක ප්‍රධාන අරමුණු දෙකක් ලියන්න (ල. 01)
- ii. පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න (ල. 1/2×4)
(අ) ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය තුළින් අවස්ථා හා තර්ජන හඳුනාගත හැක
(ආ) භාණ්ඩ හා සේවාවල ගුණාත්මක බව ඉහළ නැංවීම ව්‍යාපාරයක ප්‍රධාන අරමුණක් වේ.
(ඉ) ණය පොළී අනුපාත වැඩිවීම ව්‍යාපාරිකයන්ට හොඳ ව්‍යාපාර අවස්ථා බිහිකරයි
(ඊ) අයිතිකරුවන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්නේ ගනුදෙනුකරුවන් විසින්ය
- iii. රජය පොළීතින් භාවිතය තහනම් කිරීමත් සමග පසිදු තම ප්‍රදේශයේ සිටින කෙසෙල් වගාව සිදු කරන ගොවීන්ගෙන් කෙසෙල් කොළ මිලදී ගෙන ඒවා වේලා පදම් කර කෑම ඇසුරුම් සකස් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.
(අ) ඉහත සිද්ධියේ ඇති ඇල්මැති පාර්ශවයන් 02 ක් ලියන්න. (ල. 01)
(ආ) නිෂ්පාදන සාධකයක් නම්කර ඉහත සිද්ධිය ඇසුරින් නිදසුනක් ලියන්න. (ල. 01)
- iv. ගගන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් අඩු පොළී ණය යෝජනා ක්‍රමය යටතේ සුළු පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදෙන ණය මුදලක් ලබාගෙන පළතුරු බීම නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.
(අ) මෙම ව්‍යාපාරයට බලපා ඇති බාහිර පරිසර සාධකය නම් කරන්න. (ල. 01)
(ආ) ගගනගේ ව්‍යාපාරයට ඇති අවස්ථාවක් නම් කරන්න. (ල. 01)
(මුළු ලකුණු. 08)

03.

- i. ව්‍යාපාරයක සාර්ථකත්වයට ව්‍යාපාර පරිසරය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය
(අ) ව්‍යාපාර පරිසරය යනු කුමක්ද? (ල. 01)
(ආ) ව්‍යාපාර පරිසරය ගැලීම් සටහනක් ඇසුරින් දක්වන්න (ල. 01)
- ii. පහත ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න (ල. 1/2×4)
(අ) ඕනෑම ව්‍යාපාර සංවිධානයක අරමුණ ලාභ ලැබීම වෙයි.
(ආ) ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් නෛතික පුද්ගල භාවය ලැබේ.
(ඉ) ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ව්‍යාපාර සංවිධානයක් ලෙස සමූපාකාර ක්‍රමය හැඳින්විය හැක
(ඊ) රාජ්‍ය සංස්ථා 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතුය
- iii. වමුදින ඇඹිලිපිටියේ තම මිතුරකුගෙන් මුදවාපු මී කිරි හට්ටි මිලදී ගෙන ගම්පහ ප්‍රදේශයේ පාසැල්වල ආපනශාලාවලට අලෙවි කරයි.
(අ) වමුදින නිරතවන වෙළඳාමේ ප්‍රභේදය කුමක්ද? (ල. 01)
(ආ) එම වෙළඳාම ප්‍රභේදයේ ලක්ෂණයන් දෙකක් ලියා දක්වන්න (ල. 01)
- iv. වර්තමානයේ වාණිජ බැංකු විසින් ව්‍යාපාරිකයින්ට සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී විවිධ වූ පහසුකම් සපයනු ඇත
(අ) වාණිජ බැංකුවක් යනු කුමක්ද? (ල. 01)
(ආ) වාණිජ බැංකුවක් ගනුදෙනුකරුවන්ට සපයන සේවා දෙකක් නම් කරන්න (ල. 01)
(මුළු ලකුණු. 08)

04. ඉලක්ක වෙළෙඳපොළ තුළ ව්‍යාපාරයේ අලෙවි කරන පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා උපයෝගී කරගන්නා විචල්‍යයන් සමූහය අලෙවිකරන මිශ්‍රය වේ.
- (අ) ඉලක්ක වෙළෙඳපොළ යනු කුමක්ද (උ. 01)
- (ආ) අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් හතර ලියා දක්වන්න (උ. 01)
- ii. පහත ප්‍රකාශ සත්‍යය ද අසත්‍යය යන්න දක්වන්න (උ. 1/2×4)
- (අ) සන්නිවේදන තාක්ෂණය දියුණු වීම තුළින් ව්‍යාපාරික කටයුතු පහසු වී ඇත
- (ආ) රක්ෂණ මූලධර්ම නිසා රක්ෂණ ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීමට ඉවහල් වේ
- (ඇ) වෙබ් පතක් අත්සන් කිරීමට බලයලත් තැනැත්තා ආදායකයා වේ
- (ඈ) ස්ථාවර තැන්පතු වක පොලී අනුපාතය, තැන්පත් වටිනාකම හා කල්පිරෙන කාලය අනුව වෙනස් වේ
- iii. ආර්ථික අර්බුදයන් සමග නතර වී ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් යළි ආරම්භ කරන බව රජය විසින් ප්‍රකාශ කර ඇත. අධිවේගී මාර්ග ඉදිකිරීමේ වාසි අවාසි දෙක බැගින් ලියන්න (උ. 02)
- iv. කළමනාකරණය යනු සංවිධානයක අරමුණු හා පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා එහි සම්පත් කාර්යක්ෂමව හා සඵලදායීව සැලසුම්කරණය සංවිධානකරණය මෙහෙයවීම හා පාලනය කිරීමයි. මෙහි සඳහන් වන සඵලදායීතාව හා කාර්යක්ෂමතාව යන පද හඳුන්වන්න. (උ. 02)
- (මුළු ලකුණු. 08)

ii කොටස ගිණුම්කරණය
ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න

- 05.
- i. (අ) ගිණුම්කරණය යනු කුමක්ද? (උ. 01)
- (ආ) ගිණුම්කරණයේ අරමුණක් කුමක්ද? (උ. 01)
- ii. නවීන් ගේ ව්‍යාපාරයේ ගනුදෙනු දෙකකට අදාළ ද්විත්ව සටහන් පහත දැක්වේ
- (අ) යන්ත්‍ර හා උපකරණ ගිණුම හර 75 000
- බිතුරි සහ සමාගම බැර 75 000
- (ආ) ණයහිමි ගිණුම හර 22 500
- මුදල් පොත බැර 20 000
- ලද වට්ටම් ගිණුම බැර 2 500
- ඉහත ද්විත්ව සටහන් වලට අදාළ ගනුදෙනු ලියා දක්වන්න (උ. 02)
- iii. හිමාෂගේ ව්‍යාපාරයේ 2025/06/01 දිනට පහත ගිණුම්වල ශේෂ දැක්වේ
- රු

මෝටර් රථ	250 000	ණයගැතියෝ	40 000
මුදල්	50 000	ණයහිමියෝ	45 000
බඩු තොගය	65 000	බැංකු ණය	200 000

2025 ජූනි මාසයේ අවසන් සතිය තුළ පහත ගනුදෙනු සිදුවී ඇත.

1. රු 45 000 ක බඩු තොගයක් 60 000 කට ණයට විකිණීම
2. රු 25 000 ක බඩු තොගයක් අත්පිට ගැනීම
3. බැංකු ණය වාරිකය රු 15 000 ක් හා පොළිය රු 2 000 ගෙවීම

	වත්කම් (රු)				හිමිකම් (රු)	වගකීම් (රු)	
ගනුදෙනුව	මෝටර් රථ	බඩු තොගය	ණය ගැතියෝ	මුදල්	හිමිකම්	ණයහිමියෝ	බැංකු ණය
ශේෂය							

අවශ්‍ය වන්නේ,

- (අ) ඉහත ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය දැක්වීම (පිළිතුරු සඳහා ඉහත ආකෘතිය භාවිතා කරන්න) (උ. 03)
- (ආ) ගනුදෙනු වලින් පසු 2025/06/30 දිනට ව්‍යාපාරයේ පහත අයිතමවල ශේෂ දක්වන්න (උ. 01)
1. මුද්‍ර වත්කම්
 2. හිමිකම්

- iv. පබාෂාගේ ව්‍යාපාරයේ ව්‍යාපාරයේ 2025 මැයි මාසයේ සිදුවූ ගැනුම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ
- 2025/05/05 සත්සර ගෙන් බඩු තොගයක් ණයට ගැනීම රු 50 000 (ඉන්වොයිසි අංක 901)
- 2025/05/09 ඔසඳගෙන් බඩු තොගයක් අත්පිට ගැනීම රු 35 000 (වච්චර් අංක 230)
- 2025/05/15 සඳරුගෙන් බඩු තොගයක් ණයට ගැනීම රු 25 000 (ඉන්වොයිසි අංක 357) අඩුකළ වට්ටම 10% අවශ්‍ය වන්නේ
- (අ) ඉහත ගනුදෙනු ගැනුම් ජර්නලයක සටහන් කරන්න (ල. 03)
- (ආ) ගැනුම් ගිණුම පිළියෙළ කරන්න (ල. 01)

(මුළු ලකුණු. 12)

- 06.
- i. (අ) වගකීමක් යනු කුමක් ද? (ල. 01)
- (ආ) ව්‍යාපාරයක හිමිකම් වෙනස්වන අවස්ථා දෙකක් සඳහන් කරන්න. (ල. 01)
- ii. තක්සිලාගේ ව්‍යාපාරයේ 2025 ජූනි මාසයට අදාළ පහත තොරතුරු ඔබට සපයා ඇත

දිනය	ලඳුපත් අංකය	වච්චර් අංකය	විස්තරය
06/04	102		ප්‍රාග්ධනය ලෙස රු 150 000 ක් යෙදවීම
06/08		356	රු 15 000 ක් වැටුප් ගෙවීම
06/14	103		අත්පිට විකුණුම් වලින් රු 52 000 ක් ලැබීම
06/20		367	රු 30 000 ක් තොගයක් අත්පිට මිලට ගැනීම
06/25	104		රු 25 000 ක බැංකු ණය ගැනීම

අවශ්‍ය වන්නේ

(අ) ඉහත ගනුදෙනු මුදල් පොතේ සටහන් තුළනය කරන්න (ල.03)

- iii. නිකිනිගේ ව්‍යාපාරයේ 2025/06/30 දිනට පිළියෙළ කළ ශේෂ පිරික්සුමේ හර තීරුව බැර තීරුවේ එකතුවට සමාන නොවීය. එම වෙනස රු 6 000 අවිනිශ්චිත ගිණුමකට බැර කර පහත වැරදි අනාවරණය කරගෙන ඇත.

විස්තරය	හර	බැර
ගොඩනැගිල්ල (පිරිවැයට)	200 000	
මෝටර් රථය (පිරිවැයට)	150 000	
විකුණුම්		240 000
ගැනුම්	122 000	
විදුලිය	5 000	
ලද වට්ටම		6 000
ප්‍රාග්ධනය		280 000
විවිධ වියදම්	8 000	
ණය ගැනී	75 000	
ණය හිමි		28 000
අවිනිශ්චිත ගිණුම		6 000
එකතුව	560 000	560 000

- ගොඩනැගිලි අලුත්වැඩියා වියදම රු 6 000 ගොඩනැගිලි ගිණුමට හර කර තිබීම
- විකුණුම් ජ'නලයේ එකතුව රු 56 000 රු 50 000ක් ලෙස විකුණුම් ගිණුමට බැර කර තිබීම

අවශ්‍ය වන්නේ,

- (අ) වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජ'නල් සටහන් (ල.02)
- (ආ) අවිනිශ්චිත ගිණුම පිළියෙළ කරන්න. (ල.02)

- iv. රුවන්ගේ ව්‍යාපාරයේ 2025/06/30 දිනට පිළියෙළ කළ බැංකු ගිණුමේ ශේෂය රු. 15 000 ක් වූ අතර බැංකු ප්‍රකාශයේ ශේෂය ඊට වෙනස් විය. එම වෙනසට හේතු පහත දැක්වේ
- (1) බැංකුව විසින් රු. 5 500 ක් ස්ථාවර නියෝග මත රක්ෂණ වාරිකය ගෙවා ඇති අතර බැංකු ගාස්තු ලෙස රු. 1 500 ක් අයකරගෙන ඇත.
- (2) ජුනි මාසය තුළ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් වල වටිනාකම රු. 12 000 කි.
- (3) සෘජුවම ගිණුමට එවා ඇති ණයගැති ප්‍රේෂණ වල වටිනාකම රු. 6 500 කි.
- (4) මාසය තුළ බැංකුවේ තැන්පත් කළ රු. 23 000 ක චෙක් 06/30 වන විට නිශ්කාභණය වී නැත.

අවශ්‍ය වන්නේ,

- (අ) සංශෝධිත බැංකු ගිණුම (ල.01)
(ආ) බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කරන්න. (ල.02)
(මුළු ලකුණු. 12)

07.

- i. ජංගම නොවන වත්කම් ක්ෂය වීම යනු කුමක්ද? (ල.02)
ii. හමේන්ගේ ව්‍යාපාරයේ 2024/12/31 දිනට පහත තොරතුරු ඔබට සපයා ඇත.
(අ) ගෙවා ඇති විදුලි වියදම රු 25 000 කි. එදිනට ගෙවිය යුතු විදුලි වියදම රු 8 000 ක් විය.
(ආ) කිනිදුගේ ණයගැති භාවය රු 5 000 ක් විය. ඔහු හදිසියේ බුන්වත් වීම නිසා එම ණය බොල් ණය ලෙස කපාහැරීමට තීරණය කර ඇත.

අවශ්‍ය වන්නේ

2024/12/31 දිනට ගැලපුම් සටහන් ගිණුම්ගත කිරීමට අදාළ ජ'නල් සටහන් පෙන්වන්න (ල.02)

- iii. වෙනුවර්ගේ ව්‍යාපාරයේ 2024/12/31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම පහත පරිදි වේ.

විස්තරය	හර	බැර
විකුණුම්		468 000
ආරම්භක තොගය	28 000	
ගැණුම්	256 000	
ගෙන ඒමේ කුලී	7 500	
ඉඩම් හා ගොඩනැගිලි (පිරිවැයට)	250 000	
මෝටර් රථ (පිරිවැයට)	200 000	
01/01 දිනට මෝටර් රථ ක්ෂය වෙන්කිරීම්		40 000
ණයගැතියෝ	34 000	
ණයහිමියෝ		29 000
දුන් වට්ටම්	5 000	
ලද වට්ටම්		7 000
බොල් ණය	3 000	
ප්‍රචාරණය	8 500	
10% බැංකු ණය		80 000
විදුලිය	22 000	
සේවක වැටුප්	47 000	
වරිපනම් බදු	6 000	
මුදල් ශේෂය	25 000	
ප්‍රග්ධනය		268 000
	892 000	892 000

2024/12/31 දිනට පහත තොරතුරු දී ඇත.

- 2024/12/31 දිනට ඉතිරි තොගය රු 30 000 කි.
- මෝටර් රථ වාර්ෂිකව පිරිවැය මත 10% බැගින් ක්ෂය කළ යුතුය
- උපචිත වරිපනම් බදු රු 4 000

අවශ්‍ය වන්නේ,

(අ) 2024/12/31 දිනට අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය (ල.04)

(ආ) 2024/12/31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය (ල.04)

(මුළු ලකුණු 12)
